

බාලවයස්කාර ඉතිරිකිරීමේ ගිණුම් විවෘත කිරීමේ අයැදුම්පතුය (දේශීය මුදල්) Application for Opening Minor Savings Accounts (Local Currency)

	කළමනාකරු/The Manager,	කාර්යාලයීය පුයෝජනය ස	ඳෙනා පමණයි -	For Office Use Only		
	ජාතික ඉතිරිකිරීමේ බැංකුව/National Savings Bank	Deposit No.				
	ශාබාව/Branch					
	කරුණාකර පහත දක්වා ඇති තොරතුරු භාවිතා කරමින් බාලවයස්කරු නමින්	CIF No.1		EPF & Signature Data entered by		
	ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන්න. Please open a minor savings account as per the details given below.	CIF No.2		EPF & Signature		
				Authorized by		
	තොරතුරු ඉංගීසි භාෂාවෙන් පුරවන්නේ නම් කැපිටල් අකුරු භාවිතා කරන්න. අදාළ තැන්වල " \checkmark " ලකුණ යොදන්න.			EPF & Signature Manager		
	If filling in English, Please complete all details in BLOCK capital letters and put "✓" where applicable.	Passbook No.		Date		
	පුද්ගලික තොරතුරු/Personal Information					
	මුලකුරු සමග නම : කුමරු/කුමරිය/පූජෳ/වෙනත්					
	Name with Initials : Master/Miss/Rev/Others					
inor	උපන් දිනය: උප්පැන්න සහතික	m.mom.				
යස්කරු/Minor	උපන් දිනය: Date of Birth :		තුත් කළ දිනය : te of issue :			
බාලවයස්	ජා.හැ./වලංගු විදේශ ගමන් බලපතු අංකය:(තිබේ නම්) NIC/Valid Passport No.(If Available)					
S	පාසලේ/පෙර පාසලේ නම : Name of School/Preschool:					
	මුලකුරු සමග නම : මහත්මා/මහත්මිය/මෙය/පූජෳ/වෙනත්					
	Name with Initials : Mr/Mrs/Ms/Rev/Others			I		
ırdian*		ාරුට ඇති ඥාතීත්වය: පියා nip to Minor : Father	ු මව Mother	වෙනත් (සඳහන් කරන්න) Others (Please Specify)		
	සන්නිවේදන ලිපිනය:(ස්ථීර පදිංචි ලිපිනයෙන් වෙනස් නම්)					
සන්නිවේදන ලිපිනය:(ස්ථීර පදිංචි ලිපිනයෙන් වෙනස් නම්) Communication Address : (If different from the permanent address)						
නාරකර						
•	ඇමතුම් විස්තර: ජංගම:	ස්ථාවර:				
	Contact details Mobile :	Fixed Phone No. :				
	ඔබ ආදායම් බදු ගෙවන්නෙක්ද? Are you an Income Tax Payer?	නම් ලිපිගොනු අංකය: No.:				
	*මෙම ගිණුම හා සම්බන්ධ සියලුම සන්නිවේදන කටයුතු භාරකරු වෙත පමණක් සි		ສ.			
	*Please note that all correspondence with regard to this account will be com	nmunicated to the guardian only.				
	ඉතුරුම් ගිණුම් තොරතුර	לג/Savings Account Detail	S			
	ගිණුම් වර්ගය : කිරිකැට් හපන් පුංචි හපන් නපන් නිම		වෙනත් (සඳහන			
	Account Type: Kiriketi Hapan Hapan Hapan NE	O	Other (Please	Specify) ————————————————————————————————————		
		නයක් නම් වාර ගණනඃ මාසිකව	කාර්තුමය ව			
	Passbook If an e statem	nent, frequency: Monthly l	Quarterly	└── Yearly └──		
	FATCA පුකාශනර	5/FATCA Declaration				
	ඔබ ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ ගිණුම් බදු අනුකූලතා පනතට යටත් ඇම	රිකානු පුරවැසියෙක්ද/පරවැසියන්ද	9			
	Are you a US person/persons under the Foreign Account Tax Compliance Acc	t (FATCA) of the US?		ඔව්/Yes නැත/No linor		
	අැමරිකා චික්සත් ජනපදයේ පුරවැසියෙක් නම් මෙම අයදුම්පත සමග FATCA පුකාශය ඉදිරිපත් කළ යුතුය If a US Citizen, FATCA declaration need to be submitted along with the application.					
	PEP පුකාශනය/PEP Declaration බාලවයස්කරු/තාරකරු හෝ ඔහුගේ/ඇයගේ පවුලේ සාමාජිකයකු හෝ සමීපතමයකු දේශපාලනිකව අනාවරණයවූ තැනැත්තෙක්ද? Whether Minor/Guardian or any member of his/her family or a close associate, a Politically Exposed Person (PEP)?					
			බාලවයස්කරු/M	ඔව්/Yes නැත/No linor		

නනුදෙනුකරු හඳුනාගැනීමේ තොරතුරු/KYC Details

			ctaits			
ගිණුම විවෘත කිරීමේ සහ භාවිතයේ අරමුණ/Account Opening Purpose and the usage						
	ඉතුරුම්/ආයෝජන Savings/Investments	වෙනත් (නම් කරන්න) Others (Please Specify)				
අර	රමුදල් මූලාශුය/Source of Funds	others (recase speenly)				
40	වැටුප් සහ ලාත Salary / Profit Income ආධාර / පුණෘ කටයුතු(දේශීය/විදේශී Donation / Charity (Local/Foreign)	පවුලේ ජේෂණ Family Remittances කොමිස් ආදායම් Commission Income	ේපල විකුණුම් / වත්කම් Sale of Properties / Assets වෙනත් (නම් කරන්න) Others (Please Specify)			
අෙ	පේක්ෂිත පුමාණය / Anticipated Volume රු.500,000 ට අඩු Less than Rs. 500,000/-	රු.500,001 ත් රු.1,000,000 ත් අත From Rs. 500,001/- to 1,000,000/-	රු.1,000,001 ව වැඩි Above Rs. 1,000,001/-			
අෙ	පේක්ෂිත ගනුදෙනු කුමය / Expected Mode of Tr					
	මුදල් Cash	වෙක්පත් Cheques	නිතෘ නියෝග Standing Orders			
	ස්ලිප්/අන්තර්ජාලය හරහා/අන්තර් බ SLIPS / Wire Transfers / RTGS	•	අන්තර්ජාල බැංකුකරණය / ටෙලර් ගනුදෙනු Internet Banking / ATM Transactions			
		කොන්දේසි සහ නියමයන්				
1	1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ වැංක	ා පනත අනව, වයස අවරුද 16 ට අඩ ම්නෑම අයෙක වාලව.				
	1. 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව, වයස අවුරුදු 16 ට අඩු ඕනෑම අයෙකු බාලවයස්කරුවෙකු ලෙස සැලකේ.					
3.	ගිණුමේ පුතිලාභියා බාලවයස්කරු වන අතර ඔහු/ඇය ගිණුම් හිමියා ලෙසද හැදින්වේ. බාලවයස්කරුගේ දෙමාපියන් ජීවතුන් අතර නොමැති නම් පමණක් බාලවයස්කරුගේ ආච්චි හෝ සීයා හෝ බාලවයස්කරු දැනට යමෙකුගේ නීතකනුකූල රැකවරණයේ					
	හෝ භාරයේ සිටීද වීම තැනැත්තා භාරකරු ලෙස පිළිගැනේ.					
4.	4. බාලවයස්කාර ගිණුම් විවෘත කිරීම සඳහා දෙමව්පියන්/භාරකරු සම්බන්ධ වුවද, සියලූ බාල වයස්කාර ඉතිරිකිරීමේ ගිණුම් බද්ධ ගිණුම් ලෙස නොව තනි පුද්ගල ගිණුම් සේ සැලකේ.					
		් මූලාශුය සම්බන්ධව ඔප්පු කිරීම සඳහා බැංකුවට සාක්ෂි ලේ	-			
6.	6. තපන් ගිණුම්හිමියා හට වයස අවුරුදු 12 සම්පූර්ණ වන දිනයේදී හපන් ගිණුම NEO ගිණුමක් බවටත්, වයස 16 සම්පූර්ණ වන දිනයේදී NEO + ගිණුමක් බවටත් පරිවර්තනය වේ. ඉන්පසුව NEO + ගිණුම් සඳහා ගිණුම්හිමියා විසින් අත්සන්කරන ලද නව අයදුම්පතුයක් බැංකුව වෙත භාරදිය යුතුවේ.					
7.	්. බාලවයස්කරුවෙකුගේ අතනවශන (අධතාපන, වෛදා ආදී) හේතුවකට පමණක් බැංකුවේ අභිමතය පරිදි මුදල් ආපසු ගැනීමට අවසර දෙනු ලැබේ.					
8.	බාලවයස්කරුවෙකුගේ ගිණුමේ ශේෂය ණය මුද	දලක් හෝ බැංකු ඇපකරයක් සඳහා සුරැකුමක් ලෙස තැබිය	නොහැකිය.			
9.	. යම් හෙයකින් රජය හෝ රටෙහි පවතින නීතිය මගින් නව බද්දක් හෝ ගාස්තුවක් බාලවයස්කාර ගිණුම් මත පනවනු ලැබුවහොත් එම මොහොතේ සිට මෙම ගිණුම් සඳහා එම බදු හෝ ගාස්තු අදාල වනු ඇත.					
10.	මෙම ගිණුම් ශුි ලංකා මහ බැංකුව හා රටෙහි ප	පවතින නීති මගින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශයන්ට (අනුකූලව කිුියාත්මකවේ.			
		T 0. C diri				
		Terms & Conditions				
1.	As per the National Savings Bank Act No 30 o		red as a minor.			
		of 1971, any person below the age of 16 shall be consider the minor who shall be termed as the account holder.				
2.	The beneficiary of the minor account shall b	of 1971, any person below the age of 16 shall be conside be the minor who shall be termed as the account holder. e grand father or grand mother of the minor or any pers				
2. 3.	The beneficiary of the minor account shall be If the parents of the minor are not living, the the time being shall be considered as the guidalthough the minor accounts are opened with the min	of 1971, any person below the age of 16 shall be conside be the minor who shall be termed as the account holder. e grand father or grand mother of the minor or any persuardian.				
2.3.4.	The beneficiary of the minor account shall be one of the minor are not living, the the time being shall be considered as the guardant of the minor accounts are opened waccounts.	of 1971, any person below the age of 16 shall be conside be the minor who shall be termed as the account holder. e grand father or grand mother of the minor or any persuardian.	on under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint			
 2. 3. 4. 5. 	The beneficiary of the minor account shall be lif the parents of the minor are not living, the the time being shall be considered as the guaranteed with the minor accounts are opened with accounts.	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. e grand father or grand mother of the minor or any persuardian. vith parents or a guardian, all minor savings accounts so	on under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds.			
 2. 3. 4. 5. 	The beneficiary of the minor account shall be If the parents of the minor are not living, the the time being shall be considered as the guardle Although the minor accounts are opened waccounts. If the account receives foreign remittances, and Hapan savings account will be converted in	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. The grand father or grand mother of the minor or any persuardian. With parents or a guardian, all minor savings accounts a document shall be submitted to the Bank to prove the into NEO savings account when the account holder re-	on under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint			
 3. 4. 6. 	The beneficiary of the minor account shall be of the parents of the minor are not living, the the time being shall be considered as the guardath accounts. If the account receives foreign remittances, and the account receives foreign remittances, and the account will be converted in the converted into NEO + savings account whe submitted upon conversion into NEO +.	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. The grand father or grand mother of the minor or any persuardian. With parents or a guardian, all minor savings accounts a document shall be submitted to the Bank to prove the into NEO savings account when the account holder re-	son under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds. Eaches 12 years of age and NEO savings account will be ngly, a fresh mandate signed by the account holder to be			
 2. 3. 4. 6. 	The beneficiary of the minor account shall be of the parents of the minor are not living, the the time being shall be considered as the guarantee of the minor accounts are opened waccounts. If the account receives foreign remittances, and the minor account will be converted in converted into NEO + savings account whe submitted upon conversion into NEO +. Withdrowals will only be allowed at the discontrol of the minor account shall be converted into NEO +.	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. It is grand father or grand mother of the minor or any persuardian. It is previously a guardian, all minor savings accounts so a document shall be submitted to the Bank to prove the finto NEO savings account when the account holder reaches 16 years of age. According	con under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds. Eaches 12 years of age and NEO savings account will be ngly, a fresh mandate signed by the account holder to be edical etc) of the minor.			
 2. 3. 4. 6. 7. 8. 	The beneficiary of the minor account shall be of the parents of the minor are not living, the the time being shall be considered as the guarday accounts. If the account receives foreign remittances, and the account receives foreign remittances, and the account will be converted it converted into NEO + savings account whe submitted upon conversion into NEO +. Withdrowals will only be allowed at the discount the balance lying in the minor's account care	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. The grand father or grand mother of the minor or any persuardian. With parents or a guardian, all minor savings accounts a document shall be submitted to the Bank to prove the into NEO savings account when the account holder reaches 16 years of age. According teretion of the Bank for essential purposes (education, metretion of the Bank for essential purposes (education, metretion of the Bank for essential purposes)	con under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds. Eaches 12 years of age and NEO savings account will be ngly, a fresh mandate signed by the account holder to be edical etc) of the minor. or guarantees.			
 2. 3. 4. 6. 7. 8. 9. 	The beneficiary of the minor account shall be left the parents of the minor are not living, the the time being shall be considered as the guarantee and the minor accounts are opened waccounts. If the account receives foreign remittances, and the account remittances for account receives foreign remittances, and the account remittances for account remittances.	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. The grand father or grand mother of the minor or any persuardian. The present of a guardian, all minor savings accounts on a document shall be submitted to the Bank to prove the into NEO savings account when the account holder reson the account holder reaches 16 years of age. According teretion of the Bank for essential purposes (education, meaning the pledged as a collateral to the Bank for advances)	con under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds. Eaches 12 years of age and NEO savings account will be agly, a fresh mandate signed by the account holder to be edical etc) of the minor. or guarantees. De applicable to these accounts with immediate effect.			
 2. 3. 4. 6. 7. 8. 9. 	The beneficiary of the minor account shall be left the parents of the minor are not living, the the time being shall be considered as the guarantee and the minor accounts are opened waccounts. If the account receives foreign remittances, and the account remittances for account receives foreign remittances, and the account remittances for account remittances.	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. The grand father or grand mother of the minor or any persuardian. With parents or a guardian, all minor savings accounts and adocument shall be submitted to the Bank to prove the into NEO savings account when the account holder resent the account holder reaches 16 years of age. According teretion of the Bank for essential purposes (education, meaning the pledged as a collateral to the Bank for advances are Government /law on minor accounts, the same shall be seen the government /law on minor accounts, the same shall be seen the government /law on minor accounts, the same shall be seen the government /law on minor accounts, the same shall be seen the government /law on minor accounts, the same shall be seen the grand factor and the government /law on minor accounts, the same shall be seen the grand factor and	con under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds. Eaches 12 years of age and NEO savings account will be agly, a fresh mandate signed by the account holder to be edical etc) of the minor. Or guarantees. The applicable to these accounts with immediate effect. Sentral Bank of Sri Lanka and the laws of Sri Lanka.			
 2. 3. 4. 6. 7. 8. 9. 	The beneficiary of the minor account shall be lifthe parents of the minor are not living, the the time being shall be considered as the gu Although the minor accounts are opened waccounts. If the account receives foreign remittances, a Hapan savings account will be converted in converted into NEO + savings account whe submitted upon conversion into NEO +. Withdrowals will only be allowed at the discount the balance lying in the minor's account car if any Tax or Statutory Levy is imposed by the These accounts shall be governed as per the ඉහත සඳහන් තොරතුරු සතන හා නිවැරළි බවර කරගත් අතර රාජන/නියාමන/වනවස්ථාපිත බල සම්බන්ධයෙන් හදුන්වාදෙන ලද හෝ පනවන ග අනුකූලවීමට සහ බැඳී කටයුතු කිරීමට මම එක I hereby confirm that the details given above this account and I hereby agree to comply with	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. e grand father or grand mother of the minor or any persuardian. with parents or a guardian, all minor savings accounts so a document shall be submitted to the Bank to prove the into NEO savings account when the account holder reson the account holder reaches 16 years of age. According cretion of the Bank for essential purposes (education, menot be pledged as a collateral to the Bank for advances are Government /law on minor accounts, the same shall be directions and regulatory requirements issued by the Compact and provided compact and prov	con under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds. Paches 12 years of age and NEO savings account will be agly, a fresh mandate signed by the account holder to be agly, a fresh mandate signed by the account holder to be adical etc) of the minor. For guarantees. For applicable to these accounts with immediate effect.			
 2. 3. 4. 6. 7. 8. 9. 	The beneficiary of the minor account shall be left the parents of the minor are not living, the the time being shall be considered as the guarantee with the time being shall be considered as the guarantee with the time being shall be considered as the guarantee with the time being shall be considered as the guarantee with the account receives foreign remittances, and the account will be converted in the account will be converted in the account whe submitted upon conversion into NEO +. Withdrowals will only be allowed at the discount famp of the minor's account care if any Tax or Statutory Levy is imposed by the These accounts shall be governed as per the guarantee with the account and spandagay of the saccount will be converted in the saccount and I hereby agree to comply with and which may come into effect and to be expected as the saccount and I hereby agree to comply with and which may come into effect and to be expected.	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. e grand father or grand mother of the minor or any persuardian. with parents or a guardian, all minor savings accounts so a document shall be submitted to the Bank to prove the into NEO savings account when the account holder reson the account holder reaches 16 years of age. According teretion of the Bank for essential purposes (education, menot be pledged as a collateral to the Bank for advances are Government /law on minor accounts, the same shall be edirections and regulatory requirements issued by the Compact and provided provi	con under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds. Paches 12 years of age and NEO savings account will be agly, a fresh mandate signed by the account holder to be adical etc) of the minor. Or guarantees. Per applicable to these accounts with immediate effect. Central Bank of Sri Lanka and the laws of Sri Lanka. Claration මහෙයුම් හා සම්බන්ධ නීති රීති හා කොන්දේසි කියවා අවබෝධ හ උපදෙස් වලට අනුකූලවීම පිණිස බැංකුව විසින් මෙම ගිණුම කොන්දේසි, පෞද්ගලිකව මා වෙත නොදන්වා සිටියද ඒවාට මට මම බැංකුවට මෙයින් බලය පවරමි.			
 2. 3. 4. 6. 7. 8. 9. 	The beneficiary of the minor account shall be left the parents of the minor are not living, the the time being shall be considered as the guarantee with the time being shall be considered as the guarantee with the time being shall be considered as the guarantee with the time being shall be considered as the guarantee with the account receives foreign remittances, as the account of the account will be converted in to NEO + savings account whe submitted upon conversion into NEO +. Withdrowals will only be allowed at the discount fany Tax or Statutory Levy is imposed by the These accounts shall be governed as per the span සඳහන් තොරතුරු සතක හා නිවැරදි බවර කරනත් අතර රාජක/නියාමන/වනවස්ථාපිත බල සම්බන්ධයෙන් හදුන්වාදෙන ලද හෝ පනවන අනුකූලවීමට සහ බැඳී කටයුතු කිරීමට මම එක I hereby confirm that the details given above this account and I hereby agree to comply with and which may come into effect and to be end by government, regulatory/statutory author	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. e grand father or grand mother of the minor or any persuardian. with parents or a guardian, all minor savings accounts so a document shall be submitted to the Bank to prove the into NEO savings account when the account holder reson the account holder reaches 16 years of age. According teretion of the Bank for essential purposes (education, menot be pledged as a collateral to the Bank for advances are Government /law on minor accounts, the same shall be edirections and regulatory requirements issued by the Compact and provided provi	con under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds. Paches 12 years of age and NEO savings account will be agly, a fresh mandate signed by the account holder to be agly, a fresh mandate signed by the account holder to be adical etc) of the minor. For guarantees. For applicable to these accounts with immediate effect. For applicable to the account will be account in the account will be account in the account in			
 2. 3. 4. 6. 7. 8. 9. 	The beneficiary of the minor account shall be left the parents of the minor are not living, the the time being shall be considered as the guarantee with the time being shall be considered as the guarantee with the time being shall be considered as the guarantee with the time being shall be considered as the guarantee with the account receives foreign remittances, as the account of the account will be converted in to NEO + savings account whe submitted upon conversion into NEO +. Withdrowals will only be allowed at the discount fany Tax or Statutory Levy is imposed by the These accounts shall be governed as per the span සඳහන් තොරතුරු සතක හා නිවැරදි බවර කරනත් අතර රාජක/නියාමන/වනවස්ථාපිත බල සම්බන්ධයෙන් හදුන්වාදෙන ලද හෝ පනවන අනුකූලවීමට සහ බැඳී කටයුතු කිරීමට මම එක I hereby confirm that the details given above this account and I hereby agree to comply with and which may come into effect and to be end by government, regulatory/statutory author	of 1971, any person below the age of 16 shall be considered the minor who shall be termed as the account holder. e grand father or grand mother of the minor or any persuardian. with parents or a guardian, all minor savings accounts so a document shall be submitted to the Bank to prove the into NEO savings account when the account holder reson the account holder reaches 16 years of age. According teretion of the Bank for essential purposes (education, menot be pledged as a collateral to the Bank for advances are Government /law on minor accounts, the same shall be edirections and regulatory requirements issued by the Compact and provided provi	con under whose care and legal custody of the minor is for shall be considerd as individual accounts and not as joint source of funds. eaches 12 years of age and NEO savings account will be agly, a fresh mandate signed by the account holder to be edical etc) of the minor. or guarantees. be applicable to these accounts with immediate effect. central Bank of Sri Lanka and the laws of Sri Lanka. claration මහෙයුම් හා සම්බන්ධ නීති රීති හා කොන්දේසි කියවා අවබෝධ හ උපදෙස් වලට අනුකූලවීම පිණිස බැංකුව විසින් මෙම ගිණුම කොන්දේසි, පෞද්ගලිකව මා වෙත නොදන්වා සිටියද ඒවාට මට මම බැංකුවට මෙයින් බලය පවරමි. If the rules, regulations and conditions for the operation of s made or imposed by the Bank with regard to this account by with any directions, regulations and instructions issued ions have not been personally notified to me. Further, I do			